

භාදුන්වම

කොට්ඨාස - 19 ව්‍යාපේකියේ ආර්ථික බලපෑම

2019 අවසානයේදී මත්‍ය කොට්ඨාස 19 ගෝලීය සෞඛ්‍ය අර්ථාය හේතුවෙන් ඇතිවූ සාමාන්‍ය සහ ආර්ථික ප්‍රතිච්‍රිත මගහරවා ගැනීම සඳහා නොයෙකුත් රටවල් නව උපායමාර්ග සහ ආර්ථික ව්‍යාමාර්ග හඳුන්වා දෙන ලදී. කොට්ඨාස 19 ව්‍යාපේකියේ සමෘගම ගත් සංවරණ සීමා පැනවීම නිසා දේශ සීමා අතර මිනිසුන්ගේ සහ භාණ්ඩවල සංවරණය සීමා වූ අතර ලොව පුරා ආර්ථික සහ වෙළඳ කටයුතු අඩාල වූ අතර සජ්‍ය විදේශ ආයෝජන සහ ප්‍රේෂණවල අඩා විම නිසා නැඟී එන රටවල ආර්ථිකයන්ටද අනිතකර ලෙස බලපාන ලදී. එබැවින්, කොට්ඨාස 19 වෙරස් ආසාදන ලොව පුරා තව තවත් වර්ත්තා වෙමින් එය තවදුරටත් පැනිරෝගමේ අවධානම තුළ ගෝලීය දළ දේශීය නීජපාදිතය (GDP) සීසු ලෙස පහත වැටීම නිසා ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වීම අපේක්ෂිතයන්ට වඩා මත්දාගාමි විය හැක. මෙවැනි පසුවිමක කොට්ඨාස 19 ව්‍යාපේකියේ අව්‍යාපිත්වතාව සහ දිර්ස ස්වභාවය අනුව බැංකු ඇතුළු පුද්ගලයින් සහ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර මෙහෙයුම් ‘නව සාමාන්‍යයට’ (new normal) අනුවර්තනය කළ යුතු වේ.

බලපෑම අංශයට ඇති බලපෑම

කොට්ඨාස 19 ව්‍යාපේකිය හේතුවෙන් නය ගැනුම්කරුවන්ගේ ආදායම් සහ ඉපැයිමේ ධාරිතාවන් අනිතකර ලෙස බලපෑමට ලක්වී ඇති නිසා මුවන්ට තම නය ආපසු ගෙවීම අසිරු වී ඇත. එමෙස්ම, ඇතැම් නය ගැනුම්කරුවන්ගේ නය ආපසු ගෙවීමේ හැකියාව දිගු කාලීනව පිරිසිමට ලක්වීය හැකි නිසා බැංකු අංශයේ නය ගුණාත්මකභාවය, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවය හා වෙශය මත රඳා පවතී. එබැවින්, කොට්ඨාස 19 ව්‍යාපේකිය මගින්, බැංකු වල නය වර්ගිකරණය, අපේක්ෂිත නය හානි (expected credit losses), ප්‍රතිපාදන (provisioning), තය අවධානම බර තැබීම (credit risk weightings) සහ ප්‍රාග්ධනය කෙරෙහි ඇති කරන බලපෑම තක්සේරු කිරීම අපහසු වී ඇත.

රජයන් සහ නියාමන බලධාරීන් විසින් බැංකු වෙත නය ගැනුම්කරුවන්ට නය ගෙවීම් කළ දැමීම සහ නය සහන ලබා දීම ඇතිවාරුය කිරීම හේ දිරි ගැන්වීම නිසා පොලී සහ මූලික මුදල් ආපසු ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් බැංකුවල මුදල් ප්‍රවාහ සහ දුවිලිනා තත්ත්වයන් කෙරෙහි අනිතකර බලපෑම් ඇති විය හැක. එබැවින්, අඩු ආදායම් ප්‍රවාහ සහ ඉහළ අලාභ බැංකුවල ලාභදායිත්වයට අනිතකර ලෙස බලපානු ඇති අතර ප්‍රාග්ධන අනුපාත ද අඩු කරනු ඇතේ.

ඩිජිටල් බැංකු මාධ්‍ය සහ සේවාවලට පාරිභෝගිකයින් මාරු වීම සමඟ විවිධ වංචික පාර්ශවයන් විසින් වංචා, අපරාධ සහ නිති විරෝධී ව්‍යාවත් සඳහා අවස්ථා හඳුනා ගැනීම මගින් පාරිභෝගිකයන් මූල්‍ය අපරාධ හේ විෂමාවාරයේ ගොදුරු බවට පත්වීම නිසා බැංකුවලට නිතිමය අවදානම් ඇති කළ හැකිය. බැංකු ඇතුළු බොහෝ ආයතන ‘නව සාමාන්‍යය’ තුළ නිවසේ සිට වැඩ කිරීම, දුරස්ථා වැඩ පිළිවෙළවල්, වැඩ මුර (duty shifts), තමයිලි රාජකාරී කාලයන් (flexible hours) වැනි තමයිලි වැඩ පිළිවෙළවල් වෙත යොමු වී ඇත. කෙසේවෙතත්, නිවසේ සිට වැඩ කිරීමේ ව්‍යාමාර්ග මගින් තොරතුරු හා දත්ත සුරක්ෂිතතාව, අභ්‍යන්තර හා බාහිර වංචා, සයිලර් පහරදීම්, අභ්‍යන්තර ජාලගත දිරිතාව (internal network capacity), මුදල් විදුල්ධිකරණය (AML) සහ ඔබේ ගනුදෙනුකරු දැනගැනීමේ (KYC) අවශ්‍යතාව වැනි පාලන යාන්ත්‍රණ කෙරෙහි අනිතකර බලපෑම් ඇති කළ හැක.

“නව සාමාන්‍යයට” ගැලපෙන පරිදි ව්‍යාත්මක කර ඇති නියාමන පියවරයන්

බැංකු අංශයේ ආරක්ෂාව හා ස්ථායිතාව තහවුරු කරමින් කොට්ඨාස 19 ව්‍යාපේකිය නිසා පිළිවාට පත් වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සහාය වීම සඳහා බැංකුවලට පහසුකම් සැලැසීම සඳහා ලොව පුරා නියාමන හා අධික්ෂණ බලධාරීන් විවිධ වූ නියාමන ව්‍යාමාර්ග ව්‍යාත්මක කර ඇති. ආර්ථිකයට නය සැපයීම පහසු කිරීම සඳහා ලොව නියාමන හා අධික්ෂණ ආයතන කිහිපයක් විසින් අනුගමනය කරනු ලබන නියාමන ව්‍යාමාර්ග පහත වගුවේ දක්වා ඇති.

සංඛ්‍යා සටහන ව.ස. 3.1

නිකාමන හා අධික්ෂණ ආයතනයන් විසින් අනුගමනය කරනු ලබන නිකාමන ක්‍රියාලාර්ග

රට	රජයේ ඇඟෙර අුපකර	ප්‍රාග්ධන අවශ්‍යතා	වත්කම් වර්ගීකරණය	අපේක්ෂිත ජය භාණි සඳහා වෙත් කිරීම	ලාභාංශ සහ වෙනත් ගෙවීම්
මිස්ට්‍රේලියාව	මධ්‍ය	සංරක්ෂක හාවිතා නව මග පෙන්වීම් කිරීමට දිරිගැන්වීම්	-	-	සීමා කිරීමට අපේක්ෂිතයි
කුනෑධාව	මධ්‍ය	දේශීය ස්ථාපිතා නව මග පෙන්වීම් සංරක්ෂක පහළ දැමීම්, සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම්	නව මග පෙන්වීම්, සංකුන්ති විධිවිධාන	වැඩි වීම් නැවැත්වීමට අපේක්ෂිතයි	
පුරෝගානු සංගමය	මධ්‍ය*	ආර්ථික ව්‍යුයට ප්‍රතිච්‍රිද්ධා ගොඩ නැගිය යුතු ප්‍රාග්ධන ස්වාරක්ෂකය [Countercyclical Capital Buffer (CCyB)] මූදා හැරීම සහ සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම්	නව මග පෙන්වීම්	නව මග පෙ න්වීම්	සීමා කිරීමට අපේක්ෂිතයි
ඉන්දියාව	මධ්‍ය	ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකයේ (Capital Conservation Buffer) අවසාන ඉහළ දැමීම කළේ දැමීම්	නව මග පෙන්වීම්	-	සීමා කිරීමට අපේක්ෂිතයි
ඡර්ඩානය	මධ්‍ය	සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම්	අැතැම් ජය සඳහා අවදානම් බර තැබීම වෙනස් කිරීම	-	-
මැලේසියාව	මධ්‍ය	සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම්	ආපසු ගෙවීම් ආධාර වැඩිසටහන්වලට අදාළ වන ප්‍රාග්ධන සහ ගිණුම්කරණ නීති අර්ථ නිරුපණයන් පිළිබඳ පැහැදිලි කිරීම	නව මග පෙ න්වීම්	-
තායිලන්තය	මධ්‍ය	-	ණය ගැනුම්කරුවන්ගේ වර්ගීකරණය පිළිබඳ රෙගුලාසි ලිඛිල් කිරීම	ණය හානි ප්‍රතිපාදන නීති ලිඛිල් කිරීම	සීමා කිරීමට අපේක්ෂිතයි
එක්සත් රාජ්‍යානිය	මධ්‍ය	ආර්ථික ව්‍යුයට ප්‍රතිච්‍රිද්ධා ගොඩ නැගිය යුතු ප්‍රාග්ධන ස්වාරක්ෂකය (CCyB) මූදා හැරීම සහ සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම්	නව මග පෙන්වීම්	නව මග පෙ න්වීම්	සීමා කිරීමට අපේක්ෂිතයි
එක්සත් ජනපදය	මධ්‍ය	සංරක්ෂක හාවිතා කිරීමට දිරිගැන්වීම් සහ අනුපාතය වෙනස් කිරීම	නව මග පෙන්වීම්, සීමිත ජය අර්ථ දැක්වීම්	කළේ දැමීම් සඳහා විකල්ප ලබා ඇම, සංකුන්ති විධිවිධාන දිර්ස කිරීම	විවක්ෂණයිල් තීරණ අපේක්ෂා කිරීම, ස්වයංක්‍රීය සීමාවන් සුම්ට කිරීම

(*) සමහර රටවල් වල කොන්දේසි වෙනස් වේ

මූලාශ්‍ර: එග්‍රේස්ස්ස් සංකීර්ණතා: කොට්ඨාස 19 වසංගතයට නිකාමන ප්‍රතිවාර, මළයාසියාවේ මහ බැංකුව (Bank Negara Malaysia), තායිලන්ත මහ බැංකුව (Bank of Thailand) සහ ඉන්දියානු සංඛ්‍යා බැංකුවේ (Reserve Bank of India) වෙත් අඩවි

පළපුමට ලක්වූ හාය ගැනුම්කරුවන්ට සහන සැලසීම සඳහා හාය ඇපකර යෝජනා කුම (Credit guarantee schemes) ඇතුළු හාය තාවකාලික අන්තිච්‍රිතී නියාමකයින් විසින් හඳුන්වා දී ඇත. මෙම ක්‍රියාමරුග මගින් බැංකු හා හාය ගැනුම්කරුවන්ට ප්‍රයෝගනවන් වන අපරින් හාය පහසුකම් තැබුත සකස් කිරීමට හේ ප්‍රතිච්‍යුහාගත කිරීමට ඉඩ ලබා දී ඇති අතර, එමගින් මුදල් ප්‍රවාහ දුෂ්කරතා ඇති හායින්ගේ හාය පැහැර හැරීම අවම කොට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු යටු තත්ත්වයට පත් කිරීමට සිද්ධවනු ඇත. ඒ අනුව ලොව පුරා විවිධ නියාමන ආයතන විසින් හාය නැවත වර්ගිකරණය සඳහා කොන්දේසි පිළිබඳව වඩා නමුත්සිලි අර්ථකර්ත ලබා දීමෙන් බැංකු වල වත්කම් වල ගණන්මෙකඟාවය තක්සේරු කිරීමට මග පෙන්වීමක් ලබා දී ඇත.

භාසල් III රාමුව වැනි ගේයිය ප්‍රමිතින් වල ඇති අර්ථීකය යහපත් කාලවලදී රස් කර ඇති සංරක්ෂක, එනම් ආර්ථික වකුයට ප්‍රතිවිරැද්ව ගොඩ නැගිය ප්‍රතිපාත්ධන ස්වරාක්ෂකය (CCyB) සහ ප්‍රාග්ධන සංරක්ෂණ ස්වරාක්ෂකය (Capital Conservation Buffer) පහතට දැමීමට ඇති නම්‍යයිලිනාවය, නියාමකයින් විසින්, බැංකුවලට අදාළ අවම නියාමන අවශ්‍යතා උල්ලයෙනය තොවන සේ කොට්ඨාස 19 වහාජ්‍යය නිසා ඇතිවූ පාඩු අවශ්‍යෙක්ෂණය කර ගනිමින් සෙය වර්ධනයට අවකාශය නිරමාණය කිරීමට සහ ලුරුන ආර්ථික කටයුතු සඳහා ප්‍රධාන බැංකු පහසුකම් සැපයීමට භාවිතා කර ඇතේ. තවද, බැංකු වලට ද්‍රව්‍යිලතාවය සැපයීමේ සඳහා බාසල් III රාමුව යටතේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ද්‍රව්‍යිලතා සංරක්ෂක එනම් ද්‍රව්‍යිලතා ආවරණ අනුපාතය (Liquidity Coverage Ratio) සහ ගුද්ධ ස්ථායි අරමුදල් අනුපාතය (Net Stable Funding Ratio) 100% ව වඩා පහත දැමීමට පියවර ගෙන ඇත.

බැංකුවල ප්‍රාග්ධන මට්ටම් සුරකිමට සහ බැංකුවලට ආර්ථික කටයුතු සඳහා සහාය වීම සඳහා නමුත්තිලි බවක් ලබා දීමට බොහෝ නියාමන ආයතන විසින් ප්‍රාග්ධන බොඳුනැමී සහ බැංකුවල අභිමතය පරිදි ගෙවීම් සඳහා තාවකාලික සීමාවන් එනවා ඇත. තවද, ඇතුළුම් නියාමකින් විසින් බැංකුවල නියාමන හා අනුකූලතා ලිඛිල් කිරීම සඳහා ඇතුළුම් නියාමන ප්‍රමිතින් සහ / හේ සංක්‍රාන්ති විධිවිධාන එනම් බාසල් III ත්‍රියාත්මක කිරීම, ප්‍රාග්ධන අවශ්‍යතා සහ ගිණුමකරණ නීති නියාත්මක කිරීම කළේ දෙනා ඇත.

අධික්ෂණ බාරනාව: “නව සාමූහික” හි අධික්ෂණ ක්‍රියාවලි සහ තියු පරීජාරී

කොට්ඨා මුද්‍රාවේ 19 ව්‍යාප්තිය නිසා බැංකු අංශයේ අවධානම් වැඩිහිමි, එමගින් ඇති වූ සංවරණ සීමා කිරීම් සහ සමාජ දුරස්ථාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් අධික්ෂණ බාරිතාවයට ඇතිවූ බලපෑම් සමග එනැන් අධික්ෂණය සහ බැංකු කළමනාකාරීත්වය සමග මූලුණව මූලුණලා රස්වීම් පැවත්වීම සීමා කර ඇත. එබැවින් ඔම් සීමාවන්ට සියලුම ගැඹුම් සාක්ෂා විවිධ හිටු ප්‍රතිඵලි

අධික්ෂණය සහ සේදීසි කිරීම වැනි විකල්ප කුම අනුග මතය කර ඇත. ඒ අනුව, දැනට පවතින දත්ත ලබා ගැනීමේ/ ආකෘති යාචන්කාලීන කරමින් වඩාත් විස්තරාත්මක දත්ත වැඩි වාර ගණනකින් වාරතා කිරීම හා අඛණ්ඩ අධික්ෂණ අවශ්‍යතා සඳහා සහාය වීමට අවශ්‍යතා මත තොරතුරු වාරතා කිරීමේ ආකෘති වැඩි දූෂණ කිරීමද බැංකු විසින් කළ යුතු වේ. තවද, වත්කම්වල ගණන්මකඟවය, ප්‍රාග්ධන ප්‍රමාණවත් බව, දුවකිලතා ව්‍යුහය සහ බැංකුවල මෙහෙයුම් කෙපුතු වල ඔරෝත්තු දීමේ හැකියාව වැනි තොරතුරු19 ව්‍යාපේකය නිසා මතුවන අවධානම් මත ඇති වූ අධික්ෂණ ප්‍රමාණතා අඛණ්ඩව නැවත තක්සේරු කිරීමට නියාමකයින් විසින් පියවර ගෙන තිබේ. මෙමින් බැංකුවල ඔරෝත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ ස්වාරක්ෂක වල ප්‍රමාණවත් බව තහවුරු කිරීම සිදුවේ. තොරතුරු19 ව්‍යාපේකයෙන් පසු එක් එක් බැංකුවල මෙන්ම බැංකු අංශයේම ගය ලබා දීම්, දුවකිලතා මටවම්, ප්‍රාග්ධනය සහ තුළුන්වත් බවට ඇති බලපෑම් විවිධ අවස්ථා පරාසවල තක්සේරු කිරීමට අධික්ෂණ බලධාරීන් විසින් ආතති පරික්ෂණ (Stress Testing) සිදු කරනු ලැබේ. තවද, අවශ්‍ය නම් ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිසාධන විකල්ප හඳුනා ගැනීම උදෙසා අරුම්ද කළමනාකරණයට අත්‍යවශ්‍ය මෙවලම් වන ප්‍රතිසාධන සැලසුම් (Recovery Plans) සමාලෝචනය කර ගක්තිමත් කිරීමට නියාමකයින් විසින් බැංකුවල තියම කර ඇත.

සංචරණ සීමා හේතුවෙන් එනැත් අධික්ෂණය සීමා කර ඇති හෙයින්, අවශ්‍ය තොරතුරු ලබ ගැනීම සඳහා අතර් සන්නිවේදන තම (Virtual Communication Modes) හරහා අදාළ බැංකු වල කළමනාකාරීන්ටය හා නිලධාරීන් සමග සන්නිවේදනය පවත්වාගෙන යාමට නියාමන බලධාරීන් පියවර ගෙන තිබේ. තවද, නියාමන ආයතන විසින් 'නව සාමාන්‍යය' තුළ සීමාජ දුරජ්පා අවශ්‍යතා පිළිපෑදීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය, ජේයුණු කළමනාකාරීන්ටය සහ බැංකු කාර්ය මණ්ඩලය සමග පූද්ගල රස්වීම්වලට වඩා අතර් (Virtual) රස්වීම් පැවත්වීමට යොමු වී තිබේ.

කොට්ඨාස - 19 ව්‍යුත්තිය නමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද තියාමන භා පැයික්සලු පියවර

ନିୟାମନ କିୟାମ୍ବାର୍ତ୍ତ ଗ୍ରହିମ

කොට්ඨාසි 19 ව්‍යාපේනිය නිසා සංවරණ සීමා පැවති කාල සීමාව තුළ අහිතකර ලෙස පිබාවට පත් වූ ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට ඇතිවූ දූෂ්කරතා මගහරවා ගැනීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජය සහන කාලයක් ලබා දීම, සහනදායී පොලී අනුපාත යටතේ ජය පහසුකම්

ස�පයීම සහ නෙය ඇපකර යෝජනා ක්‍රම යන විවිධ සහන ක්‍රියාමාර්ග සපයන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රාලාභී බැංකු මහින් ආරථිකයට නෙය ප්‍රවාහ ස�පයීම පහසු කිරීම සඳහා නමුත්‍යිලි බවක් ලබා දීමට දේශීය වගයෙන් පද්ධතිමය වැදගත්කමක් සහිත බැංකු (Domestic Systemically Important Banks) සහ එසේ නොවන බැංකු ආරථිකය යහපත් කාලවලදී ගොඩනැගු ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකයන් පහත දැමීමට අවසර ලබා දීම, අනිය නෙය වර්ගිකරණය ලිඛිල් කිරීමට ඉඩ දීම, කොන්දේසි වලට යටත්ව රුපියල්වලින් විදේශ මුදල් නෙය අයකර ගැනීමට අවසර දීම, බලපත්‍රාලාභී බැංකු විසින් අවම ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි දූෂ්‍යතා කිරීම 2020 අග සිට 2022 අවසානය දක්වා කළ දැමීම, ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අනුපාතය (Statutory Liquid Assets Ratio) ගණනය කිරීම සඳහා කොන්දේසි වලට යටත්ව ඇතැම් වත්කම් ද්‍රව්‍යීල වත්කම් ලෙස සැලකීමට අවසර දීම වැනි සුවිශේෂ නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලදී.

තවද වැවිදිසුණු කරන ලද සුපරික්ෂණය සහ නිරන්තර වාර්තාකරණයට යටත්ව, බලපත්‍රාලාභී බැංකු වල ද්‍රව්‍යීලතා ආවරණ අනුපාතය සහ ඉදෑසි ස්ථායි අරමුදල් අනුපාතය සඳහා වන අවම අයය 2020 ජූනි 30 දක්වා කාලයක් සඳහා 90% දක්වා අඩු කරන ලදී. හඳුසි නෙය සහ අන්තිකාරම් රාමුව යටතේ පිළිගත හැකි ඇපකර සහ ද්‍රව්‍යීලතා පුරෝකරණයන් මත පදනම්ව අවශ්‍ය නම් බලපත්‍රාලාභී බැංකුවලට ද්‍රව්‍යීලතා අවශ්‍යතාවයන් රුපියල්වලින් ලබා ගැනීමට අවසර දෙන ලදී. සුදුසු ද්‍රව්‍යීලතා මට්ටමක් පවත්වා ගැනීම සහ බැංකු විසින් මුදල් ප්‍රවාහයන් දුරද්ධීව කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා බලපත්‍රාලාභී බැංකුවල අම්මනය පරිදි සිදු කරන ගෙවීම් තාවකාලිකව සීමා කරමින් බැංකු පනත් විධාන නිකුත් කරන ලදී. තවද, ප්‍රාග්ධන වියදම් දැරීමේදී විවක්ෂණයීදීව කටයුතු කිරීමටත්, අත්‍යවශ්‍ය නොවන වියදම් දැරීමෙන් හැකි තාක් වැළකී සිටින ලෙසටත් බලපත්‍රාලාභී බැංකුවලට දන්වන ලදී. ඒ අනුව, බලපත්‍රාලාභී බැංකු විසින් මෙම උග්‍රත්වය පැහැදිලි ප්‍රතික්ෂා කරන ලදී. මෙම කාල සීමාවේදී බැංකු වෙතින් නිරන්තර තොරතුරු හා වාර්තා ලබා ගැනීම තුළින් බැංකු වල සුරක්ෂිත බව හා ගක්තිමත් බව තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර අධික්ෂණය තවදුරටත් ගක්තිමත් කරන ලදී.

කොට්ඨාසින් 19 ව්‍යාප්තියේ බලපැම හේතුවෙන් විනිමය අනුපාතය හා මූල්‍ය වෙළඳපාලවල ඇති ආතතිය ලිඛිල් කිරීම සඳහා අපනයන ආදායමෙන් අපනයන නෙය පහසුකම් පියවා ගත හැකි උපරිම කාල සීමාව නැවැවත කළ දින සිට දින 180 දක්වා දීර්ඝ කිරීම සහ අදාළ බැංකු විසින් ඇතැම් අත්‍යවශ්‍ය නොවන ආනයන හා විදේශ මුදල් ආයෝජන සීමා කිරීම පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පනත් විධාන නිකුත් කරන ලදී.

පුවත්පත් නිවේදන නිකුත් කිරීම, කොට්ඨාසින් සහන ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ස�පයීම සඳහා ශ්‍රී ලංකා

මහ බැංකු වෙති අඩවියේ විශේෂිත වෙති පිටුවක් පිහිටුවීම සහ මහජනයා සඳහා අතථා අධ්‍යාපන සම්මීන්තුන (Virtual Educational Seminars) පැවැත්වීම වැනි විවිධ ක්‍රියාමාර්ග තුළින් කොට්ඨාසින් 19 ව්‍යාප්තිය අතරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන ලද නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගන්නා ලදී. තවද, කොට්ඨාසින් 19 ව්‍යාප්තිය තුළදී බැංකු ක්‍රියාකාරකම් ආරක්ෂාත්ව හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලබා ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරන රුපමය පෝස්ටරයක් ශ්‍රී ලංකා මහ බැංකු වෙති අඩවියේ සහ සමාජ මාධ්‍යවල ප්‍රදේශනය කරන ලද අතර එය බලපත්‍රාලාභී බැංකු වෙතද ලබා දෙන ලදී. මෙම පෝස්ටරය මිනින් වංචා සම්බන්ධයෙන් සුපරික්ෂණකාරී වීමටද සාමාන්‍ය ජනතාවගේ අවධානය යොමු කරන ලදී.

එනැන් හා අභ්‍යන්තර අධික්ෂණයට අභ්‍යන්තර අනුගමනය කළ අධික්ෂණ පියවර

කොට්ඨාසින් 19 ව්‍යාප්තිය ආරම්භයේ මුදල් අවදියෙන් පසු බලපත්‍රාලාභී බැංකු වෙත අධික්ෂණ ගැටළු විසිදීම සඳහා ලබා දුන් කාල නියමයන් නැවත සකස් කරන ලදී. ඒ අනුව 2020 මැයි 31 වන විට විසිදිය යුතු අධික්ෂණ ගැටළුවල බරපතලකම අනුව එම ගැටළු විසිදීම සඳහා කාලය දීර්ඝ කරන ලදී. තවද, ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් (Statutory Returns) බැංකු අධික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාලය සහ දෙකකින් දීර්ඝ කළ අතර කාර්තුමය මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශනයට පත් කිරීම මාසයකින් දීර්ඝ කරන ලදී.

සංවරණ සීමා පැවති කාල සීමාව තුළ, බලපත්‍රාලාභී බැංකුවල එනැන් පරීක්ෂණ තාවකාලිකව නවතා දමා, විදුල්ත් තැපැලත්න් සහ වෙනත් විදුල්ත් මාධ්‍යයන් හරහා සුරක්ෂිත මුරපදයෙන් ආරක්ෂාත්ව (මුරපදයෙන් ආරක්ෂාත්ව) ලබාගත් තොරතුරු මත පදනම්ව දුරස්ථා පදනමින් බලපත්‍රාලාභී බැංකුවල පරීක්ෂණ සිදු කරන ලදී. මෙම කාල සීමාවේදී බැංකු වෙතින් නිරන්තර තොරතුරු හා වාර්තා ලබා ගැනීම තුළින් බැංකු වල සුරක්ෂිත බව හා ගක්තිමත් බව තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර අධික්ෂණය තවදුරටත් ගක්තිමත් කරන ලදී.

බැංකු වල පෙර අධික්ෂණ අවශ්‍යතා නිවැරදි කිරීමේ තත්ත්වය, අභ්‍යන්තර පාලනයන්, වසංගතයට ප්‍රතිච්චාර ව ගෙයෙන් බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග වල ස්වභාවය, ප්‍රමාණය සහ එහි බලපැම පිළිබඳ අභ්‍යන්තර ඇගයීම් පිළිබඳ විසින්තර සමාලෝචනය කිරීම වෙතද අවධානය යොමු කරමින් ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව එතැන් පරීක්ෂණ නැවත ආරම්භ කරන ලදී. බැංකු අධික්ෂණය තොරතුරු හැකියාව සැළඳවුනු මූල්‍ය මූල්‍යනට මූල්‍යන ලා සිදු කරන ක්‍රියාකාරකම් සීමා කිරීමෙන් උපදෙස් දෙන ලදී. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිමට සහ කොට්ඨාසින් 19 වෙටරසය වැළදීම් හැකියාව

අවම කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් බැංකු කළමනාකාරීන්ටය, විගණකවරුන් වැනි අය සමග මූහුණට මූහුණලා රස්වීම් පවත්වනවාට වඩා අතරා රස්වීම් පැවැත්වීමට ද පියවර ගන්නා ලදී.

ඉදිරි ගණන

කොට්ඨාස-19 ව්‍යාප්තියේ නිසා ඇතිවූ මෙහෙයුම් බාධක හා අවදානම් ඉහළ යාම් වලට අනුවර්තනය වීමට අධික්ෂණ හා නියාමන අධිකාරීන් මෙන්ම බැංකු අංශයට සිදු විය. ඒ අනුව නියාමන බලධාරීන් විසින් බැංකු වල පූර්ව අනතුරු ඇගෝලීමේ රාමු (early warning frameworks) අධික්ෂණය කරමින් බරපතල අඩුපාඩු හුදුනාගෙන එවාට පිළියම් යෙදීමත් අවදානම් තක්සේරු කිරීම මත පදනම්ව නිශ්චිත බැංකු සඳහා අධික්ෂණ ක්‍රියාමාර්ග අවශ්‍ය යන්න තීරණය කිරීමත් අවශ්‍ය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අංශයේ පූර්ක්ෂිතතාව සහ ගත්තිමත් බව සහතික කිරීම සඳහා බලපත්‍රලාභී බැංකුවල ද්‍රව්‍යීලතාවය හා ප්‍රාග්ධන තත්ත්වය සහ ආකතිය පිළිබඳ පූර්ව අනතුරු ඇගෝලීම් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇතේ. තවද බැංකු අංශයට ඇති විය හැකි අනියෝගයන්ට මූහුණ දීම සඳහා අතිරේක පූර්වීයෙහි නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය නම් සළකා බැලිය හැකිය. එබැවින්, කොට්ඨාස-19 ව්‍යාප්තිය තුළ 'නව සාමාන්‍යයෙදී' එවැනි වෙනස්වීම් වලට ඉක්මණීන් ප්‍රතිචාර දැක්වීමට අධික්ෂණ තමන්සිල්හාවය අත්‍යවශ්‍ය

වේ. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අධික්ෂණ බලධාරීන්ට කාතිල බූද්ධිය (Artificial Intelligence), යාන්ත්‍රික ඉගෙනීම (Machine Learning), දත්ත විශ්ලේෂණ (Data Analytics) හරහා අධික්ෂණ සඳහා තාක්ෂණය (Sup tech) හාවිතය වැනි තාක්ෂණය වැඩිදියුණු කිරීමට හා එහි හාවිතාව වැඩි කිරීමට අවශ්‍ය වේ. අධික්ෂණ සඳහා තාක්ෂණය ක්‍රියාත්මක කිරීම මගින් කොට්ඨාස-19 ව්‍යාප්තිය තුළ 'නව සාමාන්‍යයෙදී' අධික්ෂණ බලධාරීන්ගේ නිරීක්ෂණ සහ විශ්ලේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමත්, වඩාත් ඉදිරි දැක්මක් සහිත අවදානම් මත පදනම් වූ අධික්ෂණ ප්‍රවේශයන් සහ හාවිතයන්ට සහාය වීම සඳහා තත්ත්ව කාලීන අවදානම් ද්‍රැශක පුවරු (real time risk indicator dashboards) වැඩි දියුණු කිරීමත් උපකාරී වනු ඇතේ.

පරිසිලක

- ගොරීම්, සි සහ රෝස්ටෝවේ එස්, මූල්‍ය ස්ථාපිතා ආයතනය (Financial Stability Institute) සංක්ෂීප්ත: කොට්ඨාස-19 ව්‍යාප්තියට නියාමන ප්‍රතිචාර (2020 අප්‍රේල්)
- ඒකාබද්ධ ජාතාන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund) සහ ලෝක බැංකු (World Bank) කරුය මත්වලික සටහන: "COVID-19: බැංකු අංශය සඳහා නියාමන හා අධික්ෂණ ඇගෝලීම්" (2020 මැයි)
- වොරෝන්සේර් මධ්‍යස්ථානය (Toronto Centre), "කොට්ඨාස-19 ලෝකයේ අධික්ෂණය සඳහා මාර්ගෝපදේශය", (2020 සැප්තැම්බර්)